



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය - සමාජ ආරක්ෂණ අංශය
மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்சு - சமூகபாதுகாப்பு பிரிவு
Ministry of Women, Child Affairs and Social Security - Social Security Division

මගේ අංකය
எனது இல
My No

DSD/HO/DG/පොදු

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2020.04.02

දිස්ත්‍රික් ලේකම්/දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්,
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ,
ප්‍රාදේශීය ලේකම්,
දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂ,
ප්‍රාදේශීය සමෘද්ධි මූලස්ථාන කළමනාකරු,
සමෘද්ධි සංවර්ධන නිලධාරී,

උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වය නිසා සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොන්දු ලේඛණගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු.5,000/= දීමනාවක් ගෙවීම

උක්ත ශීර්ෂය යටතේ අග්‍රාමාත්‍ය ලේකම් විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති අංක PTF/03- 2020 හා 2020.03.31 දිනැති වකුලේඛය හා මීට ඉහත ජනාධිපති ලේකම් විසින් යොමු කර ඇති අංක PS/CSA/ වකුලේඛ/19/2020 හා 2020.03.30 දිනැති ලිපිය හා බැඳේ.

02. එකී වකුලේඛ මඟින් නව කොරෝනා වෛරසය (Covid - 19) නිසා ආර්ථික පසුබෑමට ලක්ව ඇති ජන කොටස්වල ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා එක් වර ගෙවන රු.5,000/= ක දීමනාවක් ගෙවීමට උපදෙස් දී ඇත. ඒ අනුව සමෘද්ධි සහනාධාර හිමිකම නොලබන අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම දීමනා විධිමත් පරිදි ගෙවීම් කිරීමේ කටයුතු අප දෙපාර්තමේන්තුව මඟින් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.

03. ප්‍රතිලාභීන් හඳුනාගැනීම.

මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් විසින් සකස්කර ඇති සමෘද්ධි සහනාධාර පොරොන්දු ලේඛන පරීක්ෂා කර බලා, උක්ත වකුලේඛ මඟින් ලබා දී ඇති උපදෙස් වලට අනුව සුදුසු ඉල්ලුම්පත් ග්‍රාමීය කමිටුව මඟින් අනුමත කර ගත යුතු ය. මෙම ව්‍යසනකාරී තත්වය නිසා තවදුරටත් පීඩාවට පත් වූ යම් අත්‍යාවශ්‍ය අයවළුන් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කර, ග්‍රාමීය කමිටුව මඟින් අනුමත කර ඉහත පොරොන්දු ලේඛනයට ඇතුළත් කළ හැකිය.

දැනටමත් පොරොත්තු ලේඛණ ගත කර ඇති හා යම් පීඩාවකට පත්වූවන් තේරීමට අදාළ ග්‍රාමීය කමිටුව කැඳවීම සඳහා, කැඳවුම්කරු ලෙස ක්‍රියා කිරීමට අදාළ වසම භාර සමාද්ධි සංවර්ධන නිලධාරියා වෙත පවරමි. එසේම 2020.04.06 දිනට ප්‍රථම මෙම කමිටුව රැස්වී ප්‍රතිලාභීන් සියල්ල නිරවුල්ව හඳුනාගෙන, ග්‍රාමීය මට්ටමේ කමිටුවේ අනුමැතිය සහිතව එකී ලේඛණය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කල යුතු ය. මෙලෙස ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ දී, පළාත් සභා, කෘෂි රක්ෂණ මණ්ඩලය, ආබාධිත මහ ලේකම් කාර්යාලය, වැඩිහිටි මහලේකම් කාර්යාලය වැනි කුමන හෝ ආයතනයකින් ප්‍රතිලාභ හිමිකම් ලැබීම සැලකිල්ලට නොගත යුතුය. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් විසින් නිකුත් කර ඇති අංක PTF/03- 2020 හා 2020.03.31 දිනැති වකුලේඛ උපදෙස් අදාළ කර ගත යුතුය.

04. නාම ලේඛණ අනුමත කර ගැනීම හා ප්‍රතිපාදන නිදහස් කර ගැනීම.

ප්‍රාදේශීය ලේකම් වෙත ලැබුණු ග්‍රාමීය කමිටුව අනුමත කරන ලද තෝරාගත් ලේඛණය, අදාළ ප්‍රාදේශීය ලේකම් අනුමත කිරීමෙන් පසු එම කාර්යාලයෙන් ම විද්‍යුත් තැපෑලෙන් (ඊ මේල්) දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂ වෙත යොමු කල යුතුය. අනතුරුව දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂ විසින් එකී ලේඛණ සහ අදාළ ප්‍රතිපාදන ඉල්ලීම ප්‍රධාන කාර්යාලය වෙත විද්‍යුත් තැපෑලෙන් (divirelie@gmail.com) ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ ප්‍රතිපාදන නිදහස් කිරීමට මා විසින් කටයුතු කරනු ඇත. එම එවනු ලබන ප්‍රතිපාදන සඳහා මූල්‍ය උපදෙස් කඩිනමින් ඔබ වෙත එවීමට කටයුතු කරනු ලැබේ. තවද උක්ත වකුලේඛයේ උපදෙස් පරිදි තෝරාගත් පවුල් වෙත ප්‍රතිලාභ ලබාදීම 2020.04.09 දිනට හෝ ඊට පෙර අවසන් කිරීමට අපේක්ෂිත හෙයින් මෙම සමස්ථ ක්‍රියාවලියට අදාළ කටයුතු කඩිනමින් සිදු කල යුතුව ඇත. ඒ අනුව රාජකාරී අවශ්‍යතාවය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා බැංකු සමිතිවල කටයුතු පවත්වා ගෙන යාම සඳහා එක් නිලධාරියකු පමණක් කාර්යාලයේ රඳවා ගෙන අනෙකුත් නිලධාරීන් මෙන් ම දිස්ත්‍රික් කාර්යාල වල කාර්යය මණ්ඩලයේ කොටසක් මෙම ක්ෂේත්‍ර රාජකාරී සඳහා යොදා ගන්නා ලෙස ද කාරුණිකව දන්වමි.

05. ඔබ ඇතුළු කාර්යය මණ්ඩලය මේ සඳහා දක්වන කඩිනම් සහයෝගය ඉතා අගය කොට සලකමි.


 ආර්.පී.බී. නිලකසිරි
 අධ්‍යක්ෂ ජනරාල් -

පිටපත් :-

- 1. ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය - කා. දැ.ගැ.පි
- 2. අග්‍රාමාත්‍ය ලේකම්, අග්‍රාමාත්‍ය කාර්යාලය - කා. දැ.ගැ.පි
- 3. ලේකම්, මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය - කා. දැ.ගැ.පි
- 4. ලේකම්, කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය - කා. දැ.ගැ.පි
- 5. රාජ්‍ය ලේකම්, සමාජ ආරක්ෂණ අංශය - කා. දැ.ගැ.පි
- 6. විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව - කා. දැ.ගැ.පි
- 7. ප්‍රධාන ගණකාධිකාරී, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - අ.ක.ස
- 8. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - කා. දැ.ගැ.පි